

විශේෂ සටහන 6
ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වෙත ලබා දෙන බැංකු ණය



හැඳින්වීම

ආර්ථික කාර්යසාධනයේ ප්‍රාදේශීය විෂමතා අඩු කිරීම මගින් සමාජයේ සෑම කොටසකටම ප්‍රතිලාභ ලැබෙන පරිදි වූ වර්ධනය (Inclusive growth) ප්‍රවර්ධනය කිරීමේ හැකියාව සහ පසු කාලීනව විශාල ව්‍යාපාර දක්වා වර්ධනය වීම තුළින් ව්‍යාපාර පවතින කාලය මුළුල්ලේ ජනගහනයෙන් සැලකිය යුතු කොටසකට රැකියා ලබා දෙමින් රටේ ආර්ථික වර්ධනයට දායක වීමට ඇති හැකියාව හේතුවෙන්, ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ආර්ථිකයේ සංවර්ධනය සඳහා විශාල කාර්යභාරයක් ඉටු කරන බව පොදු පිළිගැනීමයි. බොහෝ රටවල සියලු ව්‍යවසායන්ගෙන් සියයට 90ක් පමණ ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලින් සමන්විත වන අතර, එමගින් ගෝලීය රැකියාවලින් සියයට 70ක් පමණ සැපයෙන බව ජාත්‍යන්තර කමිකරු සංවිධානය 2019 වසරේ දී වාර්තා කරන ලදී.¹ 2013/14 කාලයේ දී ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව² විසින් කෘෂිකාර්මික නොවන ආර්ථික කටයුතු පිළිබඳ පවත්වන ලද ආර්ථික සංගණනයට අනුව, ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික නොවන ව්‍යවසායයන් අතරින් සියයට 99ක් පමණ ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වූ අතර, රටේ සේවනියුක්තියෙන් සියයට 45ක් පමණ ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර අංශයේ පවතින බව කර්මාන්ත සහ වාණිජ අමාත්‍යාංශය³ විසින් 2016 වසරේ දී තක්සේරු කර ඇත.

ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වර්ධනයට පවතින ප්‍රධාන බාධාවක් ලෙස මූල්‍යකරණයට තිබෙන සීමිත ප්‍රවේශය දක්වා ඇත. ආසියානු සංවර්ධන බැංකුවට අනුව,⁴ අ) අවදානම් මග හැරීමේ බැංකුකරණය සහ ඇපසුරැකුම් මත අධික ලෙස යැපීම වැනි මූල්‍ය ආයතන තුළ පවතින අඩුලුහුඬුකම්, ආ) අසමමිතික තොරතුරු මග හරවා ගැනීමට ප්‍රමාණවත් යාන්ත්‍රණයන් නොතිබීම ඇතුළු වෙළඳපොළ යටිතල පහසුකම් තුළ පවතින දුර්වලතා සහ ඇ) දුර්වල මූල්‍ය සාක්ෂරතාව, වෙළඳපොළ පිළිබඳ අඩු දැනුම සහ අඩු විනිවිදභාවය වැනි ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර තුළ පවතින දුර්වලතා ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර අංශයේ ණය ලබා ගැනීම් සීමා කිරීමට දායක වන ප්‍රධාන සාධක ලෙස දක්වා ඇත. මේ සම්බන්ධව සලකා බැලීමේ දී, ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර අංශය සඳහා ලබා දුන් ණය ප්‍රමාණය මෙන්ම, අය කරන ලද පොලී අනුපාතික පිළිබඳව ඇගයීම සඳහා අධීක්ෂණ තොරතුරු නොලැබීම එලදායී ප්‍රතිපත්ති සම්පාදනයට පැවැති ප්‍රධාන බාධාවක් විය. ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර කොවිඩ්-19 වසංගතයෙන් දැඩි ලෙස බලපෑමට ලක් වීමත් සමඟ වසංගත සමය තුළ දී මෙම තොරතුරුවල හිඟකම වඩාත් පැහැදිලිව දක්නට ලැබිණි. එවැනි තොරතුරුවල වැදගත්කම සැලකිල්ලට ගනිමින් මහ බැංකුව විසින් බලපත්‍රලාභී බැංකු විසින් ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වෙත ලබා දුන් ණය පිළිබඳ මාසික

රූප සටහන වි.ස. 6.1

බලපත්‍රලාභී වාණිජ බැංකු විසින් ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වෙත ලබා දුන් ණය මත වූ සාමාන්‍ය පොලී අනුපාතික





මූලාශ්‍රය: ශ්‍රී ලංකා මහ බැංකුව

1 International Labour Organization (2019) බලන්න
2 Department of Census and Statistics (2015) බලන්න
3 Ministry of Industry and Commerce (2016) බලන්න

4 Asian Development Bank (2017) බලන්න

රූප සටහන වි.ස. 6.2
බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකු විසින් ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වෙත ලබා දුන් ණය මත වූ සාමාන්‍ය පොලී අනුපාතික



මූලාශ්‍රය: ශ්‍රී ලංකා මහ බැංකුව

සමීක්ෂණයක් 2020 ජූලි මාසයේ දී ආරම්භ කරන ලදී. බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකු විසින් ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වෙත ලබා දුන් ණයෙහි සාමාන්‍ය පිරිවැය හඳුනා ගැනීම, මෙම 'කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ණය සමීක්ෂණයේ' ප්‍රධාන අරමුණ වේ. මේ සඳහා, බරිත සාමාන්‍ය පොලී අනුපාතික ගණනය කිරීමට අනුරූපී ණය ප්‍රමාණය පිළිබඳ තොරතුරු ද රැස් කරනු ලැබේ.


කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ණය සමීක්ෂණයේ සොයා ගැනීම්

සමීක්ෂණ දත්තවල මූලික තක්සේරුවට අනුව, බලපත්‍රලාභී වාණිජ බැංකු ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට ණය ලබා දීමේ සාමාන්‍ය පොලී අනුපාතික සහ සියලුම

අංශ සඳහා සාමාන්‍ය වෙළඳපොළ ණය අනුපාතික වන බරිත සාමාන්‍ය ණය අනුපාතිකය (AWLR) හා බරිත සාමාන්‍ය නව ණය අනුපාතිකය (AWNLR) අතර වෙනස සාපේක්ෂව කුඩා බව පෙන්වුම් කෙරේ. කෙසේ වෙතත්, ප්‍රමාණවත් තරම් ඉහළ ණය ශ්‍රේණිගත කිරීම් හා ඇපකර ශක්තියක් ඇති සාපේක්ෂව විශාල ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර මගින් ලබා ගන්නා ඇතුළු අනුමාන කළ හැකි විශාල ණය ඇතුළත් නොකරමින් පොලී අනුපාතික ඇගයීමට ලක් කළ විට, ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වෙත ලබා දුන් ණය පොලී අනුපාතික සහ සමස්ත ණය පොලී අනුපාතික අතර පරතරය විශාල විය.

ලිහිල් මුදල් තත්ත්වය හේතුවෙන් මෑතක දී සමස්ත වෙළඳපොළ පොලී අනුපාතික පහළ යෑම, ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වෙත ලබා දුන් සාමාන්‍ය ණය පොලී අනුපාතිකවල ද නිරීක්ෂණය විය. මෙම සමීක්ෂණයට අනුව, සියලුම බලපත්‍රලාභී බැංකු විසින් ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා ලබා දුන් සමස්ත ණය ශේෂය මත වූ බරිත සාමාන්‍ය පොලී අනුපාතිකය වන බරිත සාමාන්‍ය කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ණය අනුපාතිකය (AWSR), 2020 වසර අවසානය වන විට සියයට 10.95ක් ලෙස වාර්තා වූ අතර, සියලුම බලපත්‍රලාභී බැංකු විසින් ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා ලබා දුන් නව ණය මත වූ බරිත සාමාන්‍ය පොලී අනුපාතිකය වන බරිත සාමාන්‍ය කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර නව ණය අනුපාතිකය (AWNSR), 2020 දෙසැම්බර් මාසයේ දී සිදු කළ ණය දීම් සඳහා සියයට 8.53ක් විය. බලපත්‍රලාභී වාණිජ බැංකුවලට සාපේක්ෂව වැඩි වශයෙන් කුඩා ණය ලබා දෙන, බලපත්‍රලාභී විශේෂිත බැංකු විසින් ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා ලබා දුන් ණය මත වූ සාමාන්‍ය ණය පොලී අනුපාතික

රූප සටහන වි.ස. 6.3
අංශය අනුව ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වෙත ලබා දුන් ණය මත සාමාන්‍ය පොලී අනුපාතික




සටහන: නව ණය මත වූ සාමාන්‍ය ණය පොලී අනුපාතික සහ රේඛා වලින් නිරූපණය වන අතර කැඩී රේඛා වලින් සමස්ත ණය ශේෂය මත වූ සාමාන්‍ය ණය පොලී අනුපාතික නිරූපණය කෙරේ.

මූලාශ්‍රය: ශ්‍රී ලංකා මහ බැංකුව

5 ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර නිර්වචනය කර ඇති ආකාරය රටවල් අතර වෙනස් වේ. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගත් කල, විවිධ ආයතන මවුන්තේ අරමුණු මත පදනම්ව විවිධ අර්ථකථන භාවිතා කරන බව පෙනී යයි (Department of Census and Statistics, 2015). කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ණය සමීක්ෂණය උදෙසා මහ බැංකුව විසින් මෑතක දී ඇතුළු නියෝග යටතේ නිකුත් කරන ලද මාර්ගෝපදේශයන්ට අනුකූලව, වාර්ෂික පිරිවැටුම රුපියල් බිලියන 1කට නොවැඩි සහ සේවකයින් 300කට අඩු සංඛ්‍යාවක් සහිත සේවා නියුක්ත ආයතන, මේ සඳහා සලකා බලන ලෙස බැංකුවලින් ඉල්ලා සිටින ලදී.


රූප සටහන වි.ස. 6.4

2020 වසර අවසානය වන විට ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට ලබා දුන් සමස්ත ණය ශේෂයෙහි ආංශික වර්ගීකරණය



රූප සටහන වි.ස. 6.5

2020 වසර අවසානය වන විට ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට ලබා දුන් සමස්ත ණය ශේෂයෙහි ප්‍රාමාණික වර්ගීකරණය



ඉහළ අගයන් ගැනීම හේතුවෙන් සියලුම බලපත්‍රලාභී බැංකුවල ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා වූ සාමාන්‍ය ණය පොලී අනුපාතික, සමස්ත වෙළඳපොළ ණය පොලී අනුපාතිකවලට වඩා ඉහළ අගයක් ගන්නා බව සොයා ගන්නා ලදී. 2020 වසර අවසානය වන විට ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වෙත ලබා දුන් සමස්ත ණය ශේෂයෙන්, බලපත්‍රලාභී වාණිජ බැංකු විසින් ලබා දුන් ණය කොටස සියයට 90.2ක් විය. මේ අතර, ලබා දුන් ණය සංඛ්‍යාව අනුව, 2020 වසර අවසානය වන විට බලපත්‍රලාභී වාණිජ බැංකුවල කොටස සියයට 50.2ක් විය.

කෘෂිකාර්මික අංශයේ ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වෙත බලපත්‍රලාභී බැංකු විසින් ලබා දෙන ලද ණය මත වූ පොලී අනුපාතික කර්මාන්ත සහ සේවා අංශවලට ලබා දුන් එම ණය පොලී අනුපාතිකවලට වඩා ඉහළ අගයක් ගත්තේය. තවද, ණය ප්‍රමාණය අනුව වර්ගීකරණය කළ විට, විශාල ණය මත සාමාන්‍ය පොලී අනුපාතික, කුඩා ණය මත සාමාන්‍ය පොලී අනුපාතිකවලට වඩා අඩු අගයක පැවතුණි. කෙසේ වෙතත්, මෙම සමීක්ෂණයේ ආරම්භයේ සිට, මධ්‍යම ප්‍රමාණයේ ණය කාණ්ඩ හා සැසඳීමේ දී, කුඩා ප්‍රමාණයේ ණය සඳහා ද සාපේක්ෂව අඩු පොලී අනුපාතික ලබා දී ඇති බව පෙනී යයි.

2020 වසර අවසානය වන විට ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට ලබා දුන් සමස්ත ණය ශේෂය රුපියල් බිලියන 743.0ක් වූ අතර,⁶ එය බලපත්‍රලාභී බැංකු විසින් පෞද්ගලික අංශයට ලබා දුන් මුළු ණය ප්‍රමාණයෙන්⁷ සියයට 11.1කි. ණය ප්‍රමාණය සහ ණය සංඛ්‍යාව අනුව සලකා බැලීමේ දී, ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට ලබා දුන් සමස්ත ණය ශේෂයෙන් මෙන්ම, නව ණය ප්‍රමාණයෙන්

වැඩි කොටසක් කර්මාන්ත අංශයට ලබා දුන් ණය විය. කෘෂිකාර්මික අංශය ණය ප්‍රමාණය සහ ණය සංඛ්‍යාව අනුව සලකා බැලීමේ දී, ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට ලබා දුන් සමස්ත ණය ශේෂයෙන් මෙන්ම, නව ණය ප්‍රමාණයෙන් කුඩාම කොටස වාර්තා කරන ලදී.

ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර අංශයට ලබා දුන් ණයෙහි කල්පිරීම් ව්‍යුහය සලකා බැලීමේ දී මැන මාසවල දී ලබා දුන් බොහෝමයක් නව ණය, කෙටි කාලීන වන අතර, සමස්ත ණය ශේෂයෙහි කල්පිරීම් ව්‍යුහය ඒකාකාරීව විහිදී ගොස් ඇත.⁸ කොවිඩ්-19 වසංගතය මධ්‍යයේ ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර මුහුණ දෙනු ලැබූ මුදල් ප්‍රවාහ අඩාල වීම් මෙයට ප්‍රධාන වශයෙන් හේතු විය හැකිය. ව්‍යාපාරික ක්‍රමවේදවල වෙනස්කම් පිළිබිඹු කරමින් බැංකුවල ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා ණය දීමිති පැවති වෙනස්කම් පිළිබඳව ද මෙම සමීක්ෂණයේ සොයා ගැනීම් මගින් අනාවරණය විය.

කලාපීය රටවල් හා සැසඳීමේ දී ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර අංශයේ මූල්‍යයනය

ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවල නිර්වචන සහ අදාළ ආර්ථිකයන් තුළ එම අංශයේ සාපේක්ෂ වැදගත්කමෙහි ඇති වෙනස්කම් හේතුවෙන්, රටවල් අතර ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර අංශයට ලබා දුන් ණය සංසන්දනය අභියෝගාත්මක විය හැකිය. කෙසේ වෙතත්, පුළුල් අර්ථයකින් සලකා බැලීමේ දී, මැන වසරවල දී ශ්‍රී ලංකාවේ ආර්ථික වේගය අභිබවා වර්ධනය වූ කොරියානු ජනරජය, මැලේසියාව සහ තායිලන්තය වැනි කලාපීය රටවල් හා සැසඳීමේ දී, විධිමත් බැංකු අංශය විසින් ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර අංශය වෙත ණය ලබා දීම, සාපේක්ෂව දුර්වල තත්ත්වයක පවතියි. ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර

6 බලපත්‍රලාභී බැංකු විසින් ලබා දුන් රුපියල් ණය පමණක් ඇතුළත් වන අතර අක්‍රීය ණය, ශේෂ පත්‍ර නොවන අයිතම (off balance sheet items) සහ රජයේ හා මහ බැංකුවේ ප්‍රති මූල්‍ය යෝජනා ක්‍රම යටතේ ලබා දුන් ණය ප්‍රමාණ ඇතුළත් නොවේ.
7 බලපත්‍රලාභී වාණිජ බැංකු (මුදල් සමීක්ෂණයෙන් (M₂) මනිනු ලබන පරිදි) සහ බලපත්‍රලාභී විශේෂිත බැංකු (මූල්‍ය සමීක්ෂණයෙන් (M₃) මනිනු ලබන පරිදි) පෞද්ගලික අංශයට ලබා දුන් මුළු රුපියල් ණය ප්‍රමාණය

8 වසරක් ඇතුළු කාලය සඳහා වූ ණය කෙටි කාලීන ණය ලෙසත්, වසරක සිට පස් වසරක් ඇතුළු කාලය සඳහා වූ ණය මැදි කාලීන ණය ලෙසත්, වසර පහකට වැඩි කාලයක් සඳහා වූ ණය දිගු කාලීන ණය ලෙසත් වර්ගීකරණය කර ඇත.

අංශය වෙත ලබා දුන් ණය කොටස අඩු අගයක පවතින අතර,⁹ ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වෙත ලබා දුන් ණයෙහි පොලී අනුපාතික පරතරය, විශේෂයෙන්ම කුඩා ප්‍රමාණයේ ණය සඳහා වූ පොලී අනුපාතික, සහ ප්‍රමුඛ ගනුදෙනුකරුවන්ට ලබා දුන් ණයෙහි සාමාන්‍ය පොලී අනුපාතික අතර පරතරය ඉහළ අගයක පවතී. සාපේක්ෂව ඉහළ පොලී අනුපාතික පරතරයක් පැවතීම මගින්, මූල්‍ය වෙළඳපොළ සංවර්ධන මට්ටම, ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවල දුර්වල මූල්‍ය සාක්ෂරතාව සහ ඔවුන්ගේ බැංකු භාවිතය සඳහා ප්‍රවේශය යනාදී දායක සාධක සමූහයක් පිළිබිඹු විය හැකිය. සැමිසුන්, එල්ජී, හයුන්ඩායි වැනි ලෝකයේ විශාලතම සමාගම් කිහිපයකටම මව් රට වුවත්, ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර විසින් නිෂ්පාදන අගය එකතු කළ කොටස 2014 වසරේ දී සියයට 49ට අධික අගයක පැවතීම¹⁰ හරහා කොරියානු ජනරජය අත්දකින ලද සාර්ථකත්වය මගින්, ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර අංශය ප්‍රවර්ධනය කිරීමේ වැදගත්කම නිරීක්ෂණය කළ හැකිය.

සංඛ්‍යා සටහන වි.ස. 6.1
තෝරාගත් කලාපීය රටවල ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර මූල්‍යනය

රට	ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වෙත ලබා දුන් සමස්ත ණය ශේෂය, මුළු ව්‍යාපාර ණය සමස්තයේ කොටසක් ලෙස (2017 අවසානයට, ¹¹ සියයට)	විශාල ව්‍යාපාරවලට ලබා දුන් ණයෙහි සහ ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට ලබා දුන් ණයෙහි පොලී අනුපාතික පරතරය (2017 අවසානයට, ¹¹ පදනම් අංක)
කොරියානු ජනරජය	80.2	31
මැලේසියාව	50.6	217
තායිලන්තය	50.5	෭෭.නො.
ඉන්දුනීසියාව	19.9	167
ශ්‍රී ලංකාව	14.1 ¹²	246 ¹³

මූලාශ්‍රය: OECD (2019), ශ්‍රී ලංකා මහ බැංකුව

9 කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ණය සමීක්ෂණයට අනුව, බලපත්‍රලාභී බැංකු විසින් ලබා දුන් ණය පමණක් සලකා බැලිණි.

10 Jones and Lee (2018) බලන්න.

11 ආර්ථික සහයෝගීතාව සහ සංවර්ධනය සඳහා වන සංවිධානයේ (OECD, 2019) ලකුණු පුවරුවෙහි 2007-17 කාලය යන සඳහා තොරතුරු ඇතුළත් වේ.

12 2020 වසර අවසන් වන විට, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ණය සමීක්ෂණය මගින් මනින ලද, බලපත්‍රලාභී වාණිජ බැංකු විසින් ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වලට ලබා දුන් ණය සමස්තය පෞද්ගලික අංශයට වාණිජ බැංකු විසින් ලබා දුන් ණය සහ අන්තිකාරම් පිළිබඳ කාර්තුමය සමීක්ෂණය මගින් මනින ලද, කාමිකාර්මික, කර්මාන්ත සහ සේවා අංශ වෙත ලබා දුන් මුළු ණයෙහි කොටසක් ලෙස.

13 විශාල ව්‍යාපාර සඳහා අදාළ පොලී අනුපාතිකයක් දැනට නොපවතින බැවින්, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ණය සමීක්ෂණය මගින් මනින ලද, බලපත්‍රලාභී වාණිජ බැංකු මගින් 2020 දෙසැම්බර් මාසයේ දී ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට ලබා දුන් නව ණය මත වූ බරිත සාමාන්‍ය පොලී අනුපාතිකය සහ අනුරූප මාසය සඳහා මාසික බරිත සාමාන්‍ය ප්‍රමුඛ ණය අනුපාතිකය (AWPR) අතර පොලී අනුපාතික පරතරය සලකනු ලැබේ.

ඉදිරි දැක්ම

අඩු පිරිවැය මූල්‍යකරණය සඳහා වූ සීමිත ප්‍රවේශය ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර අංශය හමුවේ ඇති ප්‍රධාන බාධකයක් ලෙස පවතින බව ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා බැංකු ණය දීම පිළිබඳ නව සමීක්ෂණය දක්න මගින් තහවුරු කෙරේ. කොවිඩ්-19 වසංගතය පැතිරීම මධ්‍යයේ දක්වන ලද සහය, ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශය (CRIB) විසින් ණය සඳහා ලකුණු ප්‍රදානය කිරීමේ ක්‍රමයක් (credit scoring) හඳුන්වා දීම, "සවිබල ගැන්වීමේ මණ්ඩලය" (Empower Board) වැනි කර්තව්‍යයන් ඔස්සේ කොළඹ කොටස් වෙළඳපොළ හරහා කොටස් ප්‍රාග්ධනයට ප්‍රවේශ වීමට ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර දිරි ගැන්වීම, සහ ප්‍රමුඛ අංශ සඳහා ණය ලබා දීමේ ඉලක්ක ක්‍රියාත්මක කිරීම වැනි මෑත කාලීන ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග මගින් ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර අංශයට වර්තමාන ආර්ථික අර්බුදයට සාර්ථකව මුහුණ දීමට මෙන්ම, මැදි හා දිගු කාලීන වර්ධන ශක්‍යතාව කරා ළඟා වීමට සහාය විය හැකිය. වඩා පුළුල් ණය ඇපකර යෝජනා ක්‍රම හඳුන්වා දීම හෝ නිත්‍ය ණය ඇපකර ආයතනයක් පිහිටු වීම වැනි ක්‍රියාමාර්ග ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා වූ මූල්‍ය ප්‍රවේශය වැඩි දියුණු කිරීමට සහාය වනු ඇති අතර, මෙම අංශය තුළ පිළිගත හැකි ඇපසුරැකුම් ඌන වීමේ දිගු කාලීනව පවතින ගැටලුවට එමගින් පිළියම් යෙදෙනු ඇත.

මූලාශ්‍ර:

1. Asian Development Bank (2017) *Small and Medium-sized Enterprises Line of Credit Project - Additional Financing: Report and Recommendation of the President* [Online]. Available at: <https://www.adb.org/projects/documents/sri-49273-002-rfp> (Accessed: 27 January 2021)
2. Department of Census and Statistics (2015) *Non-Agricultural Economic Activities in Sri Lanka, Economic Census 2013/2014 - Listing Phase* [Online]. Available at: <http://www.statistics.gov.lk/Economic/Non%20agri.pdf> (Accessed: 27 January 2021)
3. International Labour Organization (2019) *The power of small: Unlocking the potential of SMEs* [Online]. Available at: <https://www.ilo.org/infostories/en-GB/Stories/Employment/SMEs> (Accessed: 22 March 2021)
4. Jones, R.S. and Lee, J.W. (2018) 'Enhancing Dynamism in SMEs and Entrepreneurship in Korea', *Economics Department Working Papers No. 1510, OECD* [Online]. Available at: www.oecd.org/eeco/workingpapers (Accessed: 25 March 2021)
5. Ministry of Industry and Commerce (2016) *National Policy Framework for Small and Medium Enterprises (SMEs) Development - Action Plan* [Online]. Available at: <http://www.industry.gov.lk/web/images/pdf/gg.pdf> (Accessed: 21 March 2021)
6. OECD (2019) *Financing SMEs and Entrepreneurs 2019: An OECD Scoreboard*, OECD Publishing, Paris [Online]. Available at: https://doi.org/10.1787/fin_sme_ent-2019-en (Accessed: 25 March 2021)